



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
දුරකථන අංක: 2477424, 2477423, 2477311
ෆැක්ස්: 2346257, 2477739
ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk
වෙබ් අඩවිය: www.cbsl.gov.lk

ප්‍රවෘත්ති නිවේදනය

නිකුත් කළේ සංනිවේදන දෙපාර්තමේන්තුව
දිනය 27.01.2015

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් 2015.01.26 දින සිය රාජකාරි ආරම්භ කිරීමට පෙර සියලු මහ බැංකු කාර්ය මණ්ඩලය අමතා සිංහල බසින් කරන ලද කථාව

මහ බැංකුවේ සියලුම සේවක මහත්මීන් සහ මහත්වරුනි,

ඔබ සියලු දෙනා තම කාර්ය බහුලත්වය මධ්‍යයේ වුවද මා පිළිගැනීමට පැමිණීම පිළිබඳව මගේ ඉමහත් ස්තූතිය පළමුව පිරිනමමි. ඔබ සියලුදෙනා මෙසේ පැමිණ මා පිළිගැනීම, ඉදිරිකාලයේදී මහ බැංකු අධිපතිවරයා වශයෙන් රාජකාරි කටයුතු කිරීමට මට මහත් ශක්තියක් සහ ධෛර්යයක් වනු ඇත.

1983 දී මාණ්ඩලික නිලධාරියකු වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවයට බැඳී, පසුව දේශීය හා විදේශීය වශයෙන් ආර්ථික හා මූල්‍ය අංශයන්හි දීර්ඝ කාලයක පළපුරුද්ද සහ අත්දැකීම් ලබා නැවත මහ බැංකු අධිපතිවරයා වශයෙන් සේවය කිරීමට අවස්ථාව ලැබීම මා ලැබූ මහත් භාග්‍යයකි.

මුදල් නීති පනතට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවස්ථාපිත අරමුණු වනුයේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සම්පත් සංවර්ධනය දිරි ගැන්වීම සහ ප්‍රවර්ධනය සඳහා ආර්ථික සහ මිල ස්ථායීතාවයත්, මූල්‍ය ක්‍රමයෙහි ස්ථායීතාවයත් ආරක්ෂා කර ගැනීමයි. මෙය ඉතාම භාරදූර සහ ප්‍රමුඛ ජාතික සේවයකි. වගකීමකි. මෙම ජාතික වගකීම ඉටුකළ යුතු වනුයේ, මුදල් නීති පනතින් සහ වෙනත් පනත් තුළින් මුදල් මණ්ඩලයට සහ මහ බැංකුවට ලබා දී ඇති බලතල පාවිච්චි කිරීමෙනි. ව්‍යවහාර මුදල් නිකුතුව, මූල්‍ය ප්‍රතිපත්තිය, විදේශ විනිමය ප්‍රතිපත්තිය, විදේශ සම්පත් කළමනාකරණය, බැංකු සහ මූල්‍ය ආයතන අධීක්ෂණය, ආර්ථික පර්යේෂණය, රාජ්‍ය ණය කළමනාකරණය, රජයේ බැංකුව, ෆිස්කල් නියෝජිතයා, මූල්‍ය උපදේශකයා සහ නියෝජිතයා වශයෙන් කටයුතු කිරීම යනාදිය මෙම බලතල ලැබී ඇති විෂයන්ගෙන් ප්‍රධාන ඒවා කිහිපයකි. මුදල් නීති පනත කෙටුම්පත් කොට, මහ බැංකුව පිහිටුවා, එහි ප්‍රථම අධිපති වූ ජෝන් එක්ස්ටර් මහතා විසින් තම වාර්තාවෙහි, මහ බැංකුවේ වගකීම් වලට සරිලන ඉතා ඉහල බලතලත්, වෙනස් වන ආර්ථික තත්වයන්ට ගැලපෙන පරිදි ප්‍රතිපත්ති සකසා ගැනීමට හැකි ඉතා නම්‍ය නීතිමය රාමුවකුත් මුදල් නීති පනත මගින් මහ බැංකුවට ලබා දී ඇති බව දක්වා ඇත.

මහ බැංකුවේ අරමුණු, කාර්යයන් සහ බලතල දෙස බලන විට ශ්‍රී ලංකා ආර්ථිකයෙහි සහ පොදු ජන ජීවන තත්වයෙහි මූලික ස්ථානයක් මහ බැංකුවට හිමි වී ඇත. බොහෝ දෙනෙකු ශ්‍රී ලංකා ආර්ථිකයෙහි හදවත ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වා දෙනුයේ මේ නිසාය. මෙම වගකීම ඉටු කිරීමට අවශ්‍ය නීතිමය බලතල සහ පසුබිම මහ බැංකුවට ඕනෑ තරම් ඇත. එහෙත්, ජෝන් එක්ස්ටර් මහතාට අනුව හොඳ මහ බැංකුවක් යනු හොඳ මහ බැංකු නීතියට වඩා හොඳ මහ බැංකු ක්‍රියා පිළිවෙලයි. එය ලෝකයේ පිළිගත් මහ බැංකු සම්ප්‍රදාය අනුව අංග කිහිපයකින් යුක්ත වෙයි.

පළමුව, මහ බැංකු සේවකයන් වන අපි සියලුදෙනා ඉතාම වෘත්තීය නිපුණතාවයකින් යුතුව මහ බැංකු ප්‍රතිපත්ති ගැනීමට සහ ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුය. ඔබ සියලු දෙනා ඉතාමත් ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහ පුහුණුව සහිත පිරිසක් බව මහජනයාගේ පොදු පිළිගැනීමයි. මහ බැංකුව සහ මුදල් මණ්ඩලය විසින් ගත යුතු ප්‍රතිපත්ති මොනවාද යන්න අධ්‍යයනය කොට යෝජනා කළ යුත්තේ ඔබ විසින්ය. නිසි අනුමැතිය ලැබීමෙන් පසු අපේක්ෂිත අරමුණු ඉටුවන ලෙස ඒවා ක්‍රියාත්මක කළ යුත්තේද ඔබ සියලු දෙනා විසිනි.

දෙවනුව, රජය සහ මහජනතාව විසින් මහ බැංකුව වෙත තබා ඇති විශ්වාසය රැකෙන පරිදි අප ක්‍රියා කළ යුතුය. රටේ ආර්ථික සංවර්ධනයට සහ ස්ථායීතාවයට අවශ්‍ය මූලික ආර්ථික ප්‍රතිපත්ති රාශියක් ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අපක්ෂපාතීව කටයුතු කිරීමටත්, මහ බැංකුවට හැකි බව පොදු විශ්වාසයයි. අපි එම විශ්වාසය ආරක්ෂා කරමු.

තෙවනුව, මහ බැංකු කාර්යයන් ඉටු කිරීමේදී ක්‍රියාත්මක ස්වාධීනත්වයක් අප විසින් පවත්වා ගත යුතුය. මහ බැංකු ස්වාධීනත්වය කුමක්ද යන්න මහ බැංකු උගහන් අතර දීර්ඝ ලෙස සාකච්ඡාවට භාජනය වී ඇති කරුණකි. අපි සියලු දෙනා මහ බැංකුවට පැවරී ඇති බලතල නිසි පරිදි යොදාගෙන මහ බැංකු කාර්යයන් අපක්ෂපාතීව ඉටු කරයි නම් මහ බැංකු ස්වාධීනත්වය පිළිබඳව ප්‍රශ්න කිරීමට කිසිවෙකුට ඉඩ නොමැත. අප එසේ කටයුතු කළ යුතුය.

හතරවනුව, අපි මහජන මුදල් ඉතාමත් ආරක්ෂාකාරීව සහ ඵලදායීව භාවිතා කළ යුතුය. වෙනත් කිසිම රජයකට හෝ රාජ්‍ය ආයතනයකට නොමැති මුදල් මුද්‍රණය කිරීමේ බලය මහ බැංකුවට තිබේ. මහ බැංකුව නිකුත් කරනු ලබන සෑම රුපියලක්ම ආර්ථිකය තුළ රුපියල් කිහිපයක් ලෙස ගුණාකාර වනු ඇත. එබැවින්, මහ බැංකුවෙන් නිකුත් කෙරෙන සෑම රුපියලක් පිළිබඳවම අපි ආරක්ෂාකාරී විය යුතුය. වගකිව යුතුය.

පස්වනුව, අප කරන කියන සියලු දෙය ගැන අපි මහජනයාට වගකිව යුතුය. ඒ සඳහා කාර්යක්ෂම යහ පාලන ක්‍රමයක් මහ බැංකුවේ තිබිය යුතුය. මහ බැංකුවේ ප්‍රතිපත්ති ප්‍රකාශන, මූල්‍ය ප්‍රකාශන, විගණනය සහ අනෙකුත් රාජ්‍ය අධීක්ෂණ ආයතන තුළින් අපි පාර්ලිමේන්තුවටත් මහජනයාටත් වගකිව යුතුය.

මෑත කාලීන ලෝක ආර්ථික අර්බුදයෙන් පසුව ලෝක ආර්ථිකය තවමත් විවිධ අනපේක්ෂිත ආර්ථික කම්පනයන්ට මුහුණ දෙමින් පවතින මෙම අවස්ථාවේ ශ්‍රී ලංකා ආර්ථිකයද නව සන්ධි ස්ථානයකට අද පැමිණ ඇත. එනම්, නව සාර්ව ආර්ථික කළමනාකරණ ක්‍රමවේදයක් සැකසීමයි. මෙහිදී, මුදල් නීති පනතින් සහ වෙනත් පනත් වලින් පැවරී ඇති කාර්යයන් සහ බලතල අනුව මහ බැංකුවෙන් ඉටු කළ යුතු මෙහෙය ඉතා විශාල බව ඔබ සියලු දෙනා හොඳින් දන්නා කරුණකි.

එබැවින්, මා මෙතෙක් කෙටියෙන් පැවසූ කරුණු සිතේ තබාගෙන එම මෙහෙය ඉටු කිරීම සඳහා මුදල් මණ්ඩලය සහ මා වෙත ඔබගේ පූර්ණ සහයෝගය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.